



ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு
Human Rights Commission of Sri Lanka

මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/26/01/23

මාධ්‍ය නිවේදනය

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන 2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බල සැපයුම ලබාදීම සඳහා කටයුතු කිරීම සඳහා 2023 ජනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කැඳවන ලද සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය සහ බණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළඹුණි.

එහිදී කරුණු 05 ක් පිළිබඳ උක්ත පාර්ශවයන් අතර සමථය ඇති විය. එනම්:

01. 2023 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට බනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වේ.
02. ඉන්ධන සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය වන කොන්දේසි ඉදිරියේදී සිදුකිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් උපදෙස් ලබාදෙනු ලැබේ.
03. ඒ අනුව අදාළ මුදල් දින 60 ක් ඇතුළත ගෙවීමට පාර්ශවයන් එකඟතාවය පළ කර සිටී.
04. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් විය යුතුය.
05. ඒ අනුව අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වෙන කාලය තුළ (2023.01.25 වන දින සිට බල පැවැත්වෙන පරිදි) එනම් 2023 වර්ෂයේ ජනවාරි මස 23 වන දින සිට පෙබරවාරි මස 17 දින දක්වා විදුලිය විසන්ධි නොකිරීමට එකඟ වේ.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනත ප්‍රකාරව මෙම සමථය විධානයක් ලෙස 2023.01.26 වන දින නිකුත් කරන ලදී. ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය සහ බණිජ තෙල් නීතිගත සංස්ථාව යන පාර්ශවයන් 2023.01.26 වන දින පස්වරු 4.00 ට පෙර ඒ අනුව ක්‍රියාකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තා කළ යුතුය.

මෙම විධානය අනුව උක්ත ආයතනයන් කටයුතු නොකළහොත් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව “කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට” වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පාර්ශවයන් වෙත වැඩිදුරටත් දන්වන ලදී.

මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2023.01.26